

# ඔබ මැලේරියාව බහුල වශයෙන් පවතින රටක සිට පැමිණෙන්නේ ද?



## ඔබ නොදැනුවත්වම දැනටමත් ඔබට මැලේරියා රෝගය වැළඳී තිබිය හැකිය!

**මැලේරියා රෝගයෙන් ආරක්ෂාවීම ඉතාමත් පහසු කාර්යයකි**

**ඒ සඳහා මෙම අත්පත්‍රිකාවේ ඇති උපදෙස් පිළිපදින්න**

මැලේරියාව බහුලව පවතින රටවල්  
ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, බොට්ස්වානා, බ්‍රසීලය, සානා, හයිටි, ඉන්දියාව, කෙන්යාව,  
ලයිබීරියාව, මැඩගස්කරය, මොසැම්බික්, නේපාලය, නයිජීරියාව, රුවන්ඩාව, සියෙරාලියෝන්, දකුණු  
අප්‍රිකාව, සුඩානය, ටෝගෝ, උගන්ඩාව, ටැන්සානියාව, සිම්බාබ්වේ ආදී රටවල්

(උපුටා ගැනීම - ලෝක සෞඛ්‍ය සංවිධානය)

